

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
தென் மாகாணக் கல்வித் திணைக்களம்
Southern Provincial Department of Education

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 13 ශ්‍රේණිය.
පළමු වාර පරීක්ෂණය - 2018 - නොවැම්බර්
குல்யப் பொதுத் தராதர (உயர்தரப்) பரீட்சை 2018 ஜூலை, தரம் 13 முதலாம் தவணைப் பரீட்சை
General Certificate of Education (Adv. Level) Grade 13 First Term Test 2018 November

ව්‍යාපාර අධ්‍යයනය - පිළිතුරු
Buisness Studies - Answer

32

S

II

(1) I.(අ) අවශ්‍යතා හා ප්‍රවෘත්තා
වෙනස්කම්

(ලකුණු $\frac{1}{2}$)

1. අවශ්‍යතා පිළිබඳ වන අතර ප්‍රවෘත්තා අපිළිබඳ වේ.

2. අවශ්‍යතා සෑම පුද්ගලයාටම පොදු වන අතර ප්‍රවෘත්තා පුද්ගලයාගෙන් පුද්ගලයාට වේ.

(ලකුණු $\frac{1}{2}$)

(ආ) බැංකු, ප්‍රවාහන, ගබඩාකරණය, රක්ෂණය

(ලකුණු 1)

(ඉ) ලාභලැබීම අරමුණු කර ගත් මිනුම ව්‍යාපාර ආයතනයක ප්‍රධානතම අරමුණ වන්නේ ලාභය උපරිම කර ගැනීමයි.
නමුත් සාර්ථකත්වය ව තත් වී ඇති බොහෝ ව්‍යාපාර තම ප්‍රධාන අරමුණු කරමින් ම සෙසු ව්‍යාපාර අරමුණු
කෙරෙහිත් සමාන වැදගත්කමක් දක්වයි. ඒ හේතුව නිසා එම ව්‍යාපාර සාර්ථක ව වෙළඳ පොළ තුළ රැඳී සිටියි.

(ලකුණු 02)

(ii) ❖ අයහපත් කාලගුණික හා දේශගුණික තත්ත්වයන්වල බලපෑම

❖ කෘෂි නිෂ්පාදන ඵලදායී ව පතන වැටීම

❖ කෘෂි නිෂ්පාදනවල අස්වැන්න තෙලන කාලවලදී ඒවා ගබඩා කිරීමට සුදුසු ක්‍රමවේදයන් නොතිබීම

❖ ඇතැම් කෘෂි නිෂ්පාදන පදනා පාලන මිලක් නොමැති වීම

❖ කෘෂි බෝග විවිධාංගීකරණය නොකිරීම

❖ වානිජමය බෝගවලා ක්‍රමවල ආයෝජනය අඩු වීම

❖ පලතුරු හා පොල් වගාවන් හි දිලීර රෝග පැතිරීම වැඩිවීම නිසා අස්වැන්න අඩු වීම

❖ ඉඩම් නැඟිලි කර විකිණීම නිසා වගා කරන බිම් ප්‍රමාණය අඩු වීම.

(ලකුණු 1 x 4 ලකුණු 04)

අවදානය යොමුකළ පුතු කරුණු	ගත හැකි ක්‍රියාමාර්ග
1. ආර්ථික වර්ධනය හා සංවර්ධනය	❖ ආර්ථික වර්ධනය බල ගැන්වීම ❖ දේශීය ආර්ථිකය වර්ධනය කරන ආයෝජනය ❖ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ❖ තරෝත්තරාදන පදනම්ව දීම
2. සාර්වත්‍රමභාවය	❖ පමුණත් කාර්යක්ෂමව භාවිතය ❖ ප්‍රාග්ධනය සාර්වත්‍රම ව භාවිතය ❖ අවදානම් කළමනාකරණය
3. කරගතර්ත්වය	❖ කරග වරෝධී වර්ධාවල නොයෙදීම ❖ පමුණත් විකාශ නොකිරීම ❖ පමුණත් ව්‍යාපාර එකට සංයෝජනය වීම
4. රෙවා නිපුණතිය	❖ රැකියා නිර්මාණය ❖ කුලකා බලගැන්වීම ❖ සේවක සුගතාදනය ❖ කම්කරු නීති උල්ලංඝනය නොකිරීම ❖ වෘත්තීය ජීවිතය සංවර්ධනය නොකිරීම

(ලකුණු 1 x 4
ලකුණු 04)

(iii) (අ) එකඟ වෙමි

(ලකුණු $\frac{1}{2}$)

ව්‍යාපාරය කෙරෙහි ඇල්මැති පාර්ශවයට උපරිම සාධාරණය ඉටුවන අයුරුවට ව්‍යාපාර කටයුතු කිරීම තුළින් ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කරගත හැකි වේ. ව්‍යාපාරයක් පැවැත්ම කෙරෙහි අපිහිකරුවන්, ගනුදෙනුකරුවන් පේවසාගත් අවස්ථා ම සමාජය ඉතා වැදගත් වේ. මේ සිටම පාර්ශවයන්ගේ අයිතින් තහවුරු කිරීම තුළ ව්‍යාපාරයක ඉදිරි ගමන් මග තීරණය කිරීමට හැකිවේ. (ලකුණු $1\frac{1}{2}$)

(ආ) ❖ ව්‍යාපාරය පිළිබඳ විශ්වාසය ඉහළ යාම

❖ අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම පිළිපැදීම තුළින් ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීම

❖ ශිෂ්ටාචාරය ආචාර ධර්ම පිළිපැදීමෙන් මූල්‍ය විශ්වාසය තහවුරු කර ගත හැකි වීම

❖ පේවසාගත් අයිතින් තහවුරුවන පරිදි කටයුතු කිරීමෙන් මනා මනාව යම්තේස කළමනාකරණයක් සිදු වීම

❖ ව්‍යාපාරයට හොඳ ප්‍රතිචාරයක් නිර්මාණය වීම

(ලකුණු 1×2 ලකුණු 02)

(iv) යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.

රජය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම නිසා ව්‍යාපාරවල වර්ධනයට එය රුකුලක් වේ. නම ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවශ්‍ය මහාමාර්ග පද්ධතිය, පන්තිවේදන පහසුකම්, විදුලිය, පලය ආදී විවිධ යටිතල පහසුකම් සැපයීම තුළින් ඉතා වේගවත් උ තම ව්‍යාපාර කටයුතු ඉටු කිරීමට ව්‍යාපාරවලට හැකියාව ලැබෙනු ඇත.

බදු අයකිරීම

රජය, ව්‍යාපාරික අංශයෙන් සමාගම් බදු, සමාගම් ලාභාංශ මත බදු අයකරන විට එම ව්‍යාපාර අනෙකුත්ව පත් වේ. එවිට ආයෝජනය සහළයයි. නිෂ්පාදනය අඩු වී නිෂ්පාදන මිල වැඩි වේ, ඒ තුළින් ව්‍යාපාරවල විකුණුම් අඩු වී ලාභය ද අඩු වේ.

(ලකුණු 2×2 ලකුණු 04)

3. (i)(අ) 1. මෝටර් රථ ආනයනය කරන ව්‍යාපාරිකයන්

2. මෝටර් රථ මිල දී ගැනීමට අපේක්ෂා කරන ගනුදෙනුකරුවන්

3. රජය

4. මෝටර් රථ සැපයුම්කරුවන් (අපනයනකරුවන්)

(සාර්ථක 4ට ලකුණු $\frac{1}{2} \times 4$ ලකුණු 02)

(ආ) මෝටර් රථ ආනයනය කරන ව්‍යාපාරිකයින්

(උදා -) ❖ මෝටර් රථ ආනයනික පිරිවැය ඉහළ යාම

❖ මෝටර් රථ අලෙවිය අඩු වීම

❖ මෝටර් රථ ආනයන සීමා කිරීම හෝ සම්පූර්ණයෙන් නතර කිරීම

මෝටර් රථ මිල දී ගැනීම අපේක්ෂා කරන ගනුදෙනුකරුවන්

(උදා -) ❖ මෝටර් රථවල මිල වැඩි වීම.

❖ මෝටර් රථ සාම්පෘද්‍යයෙන් වැලැක්වීම

❖ කළකිරීමට ලක් වීම

රජය

(උදා) ❖ බදු ආදායම් ඉහළයාම

❖ ආනයන අඩු වීම නිසා ගෙවුම් ගෙණ ගිණය අවම වීම

මෝටර් රථ පැරණිකරුවන් (අවනායකයින්)

- (උදා 1-) ශ්‍රී ලංකාවෙන් හිමි ව තිබූ වෙළෙඳ පොල කොටස අඩු වීම
අවනායක ආදායම් පහත වැටීම
මෝටර් රථ ආක්ෂේපය යල්පැනීමකට ලක් වීම

(එක් එක් පාර්ශවයට අදාළ නිදසුන් 4ට $\frac{1}{2} \times 4$ ලකුණු 02)

(ii) (අ) 2016 අංක 12 දරණ කොරකුරු දූත ගැනීමේ අපිහිවාසිකම් පනත.

- (ආ) පවහන්, චක්‍රලේඛය, නියමයන්, ක්‍රමවාර්ගික ලිපි, සංදේශ, විද්‍යුත් තැපැල් ගිණුම්, වාර්තා, පිඹුරුපත්, ලේඛනාත්‍ය තරන ලද ලිපි වල පිටපත්, ප්‍රවෘත්ති පත්‍ර, පිහිපම්, පරිගණක වාර්තා.

(ලකුණු $\frac{1}{2} \times 4$ ලකුණු 02)

(iii) (අ) ❖ ලාභය නති ව හුක් හි විදිය හැකි වීම

- ❖ කළමනාකරන කීරණ කතිව ගැනීම
- ❖ අයිතිකරු එක් පුද්ගලයෙකු වීම
- ❖ අවදානමට තනි ව මුහුණ දීම
- ❖ අයිතිකරු විසින් තනි ව ප්‍රාග්ධනය යෙදීම

(ලකුණු $\frac{1}{2} \times 4$ ලකුණු 02)

(මෙම කරුණුවලට පමණක් ලකුණු ලබා දෙන්න.)

(ආ)

පෞද්ගලික අංශයේ ව්‍යාපාර	රාජ්‍ය අංශයේ ව්‍යාපාර
❖ අයිතිකරු පුද්ගලයෙකු හෝ පුද්ගලයින් සමූහයක් පමණි	❖ අයිතිකරු රජය, පළාත් සභා, ප්‍රාදේශීය සභා පමණි.
❖ උදා 1- තනි පුද්ගල ව්‍යාපාර, තවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්	❖ උදා 1- රාජ්‍ය සංස්ථා රාජ්‍ය දෙපාර්තමේන්තුව රාජ්‍ය සමාගම්
ලාභ ඉපයීම හෝ පමාය ප්‍රතිපාදනය අරමුණ වේ.	රජයට ප්‍රතිලාභ ලබාදීම අරමුණ වේ.
ප්‍රාග්ධනය පුද්ගලයින් හෝ කොටස්කරුවන් පවසයි.	ප්‍රාග්ධනය සම්පූර්ණයෙන් ම රජය හෝ හෝ 51% වඩා වැඩි ප්‍රමාණයක් රජය සතයයි.

(වෙනස්කම් 10 ලකුණු 1 බැගින් වෙනස්කම් 20 ලකුණු 2යි)

- (iv) ❖ ඔහුගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රාග්ධන ප්‍රමාණය සහ එය ලබා ගැනීමට ඇති හැකියාව.
- ❖ රජයෙන් ලබා දෙන විවිධ මූල්‍ය සානුකූල
- ❖ සම ව්‍යාපාරයට මූලික පුද්ගලභාවයක් අවශ්‍ය ද? නැද්ද ?
- ❖ ව්‍යාපාරයේ පිළික ද? අපිළික ද? යන්න
- ❖ ව්‍යාපාරයේ පැවැත්ම
- ❖ ව්‍යාපාරයේ අයිතිකරු පැවරුමට ඇති හැකියාව
- ❖ අයිතිකරුවන්ගේ සංඛ්‍යාව

(පාර්ශව 1/2 x 4 ලකුණු 02)

(ආ) * දළ දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට දායක වීම

- * රැකියා අවස්ථා වීම් කිරීම
- * කොටස් වෙළෙඳපොළ පුළුල් වීම
- * අන්තර්ජාතික තුල්‍ය ඉතිරි කිරීම ඉහළයාම
- * නවීන තාක්ෂණය භාවිතා කිරීම
- * ගුණාත්මක භාණ්ඩ හා සේවා පරිභෝජනය අවස්ථා ලැබීම තුළින් මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් වීම.
- * විදේශ වෙළෙඳපොළට ප්‍රවේශවීම පහසු වීම

(ලකුණු $\frac{1}{2} \times 4$ ලකුණු 02)

(v) (අ) අනෙක් අයට නියෝජිතත්වය

සෑම හවුල්කරුවෙකු ම සමාගම හා සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙකු හා ප්‍රධානියෙකු වශයෙන් සැලකීම අනෙක් අයට නියෝජිතය වේ.

(ආ) සංස්ථා ප්‍රකාශය

සීමාසහිත පොදු සමාගමක් කොටස් හෝ ණයකර මිල දී ගන්නා ලෙස මහජනතාවට ප්‍රසිද්ධියේ සරණු ලබන ඕනෑම ආරාධනාවක් සංස්ථා ප්‍රකාශයක් වේ.

(ඉ) අවම සහභාගී මුදල

සීමා සහිත පොදු සමාගමක් ප්‍රථම කොටස් නිකුත්වන ලද්දේ ලබාගත යුතු යෑයි සංස්ථා ප්‍රකාශයේ සඳහන් කර ඇති ප්‍රාග්ධන ප්‍රමාණයයි.

(ඊ) කොටස් හිමියා

සමාගමේ කොටස් නාමලේඛනයේ නම ඇතුළත් කර ඇති ඕනෑම නැහැත්තෙක් කොටස් හිමියෙකු වේ.

(ලකුණු 1×4 ලකුණු 04)

3.(i)(අ) * රන් අක්වැන්න ණය පෝෂණ ක්‍රමය

- * ගොවි නවෝද්‍ය ණය පෝෂණ ක්‍රමය
- * දිරි සවිය ණය පෝෂණ ක්‍රමය
- * පය ඉසුර ණය පෝෂණ ක්‍රමය
- * රිච් බලසවි ණය පෝෂණ ක්‍රමය
- * පොදුරු පිසස ණය පෝෂණ ක්‍රමය
- * රිය යන්ත්‍ර ණය පෝෂණ ක්‍රමය
- * මාධ්‍ය අරුණ ණය පෝෂණ ක්‍රමය

(ලකුණු $1/2 \times 4$ ලකුණු 02)

(ආ) * ගෝලීය ව්‍යවසායකත්වය

* සමාජීය ව්‍යවසායකත්වය

* භෞතික ව්‍යවසායකත්වය

* අභ්‍යන්තර ව්‍යවසායකත්වය

(ලකුණු $1/2 \times 4$ ලකුණු 02)

(ii) ව්‍යවසායකත්ව ගති ලක්ෂණ

- | | |
|------------------------------|-------------------|
| 1. අවදානම් දරීමට ඇති නැමැත්ත | 2. කිරීමාණශීලී බව |
| 3. ආත්ම විශ්වාසය | 4. ස්වාධීනබව |
| 5. කැපවීම | |

(ලකුණු $1/2 \times 2$ ලකුණු 01)

ව්‍යවසායක කුසලතා

නායකත්ව කුසලතා

අන්තර් පුද්ගල හැකියාව

සන්නිවේදන කුසලතා

මූලික කළමනාකරණ කුසලතා

(ලකුණු $1/2 \times 2$ ලකුණු 01)

- (ආ) 1. සවයං ඇගයීම
2. පුහුණුව
3. අධ්‍යාපනය
4. අද්දැකීමවලින් එල ලැබීම

(නම් කිරීමට ලකුණු 1/2 x 2 ලකුණු 01)
(විස්තර කිරීම 1/2 ලකුණු 01 යි.)
(ලකුණු 01යි.)

- (iii) ප්‍රමාණාත්මක හා ගුණාත්මක සාධක මත රඳා පවතින
ප්‍රමාණාත්මක සාධක

- ❖ ආයෝජිත ප්‍රාග්ධන ප්‍රමාණය
- ❖ ගොදා ගන්නා සේවක සංඛ්‍යාත
- ❖ සාම්පතට ගන්නා බලශක්තිය
- ❖ වාර්ෂික පිරිවැදුප

(ලකුණු 1/2 x 2 ලකුණු 01)

ගුණාත්මක සාධක

- ❖ ව්‍යාපාර සංවිධානය ක්‍රමය
- ❖ භාවිතා කරන තාක්ෂණය.
- ❖ වෙළෙඳපොල ස්වභාවය

(ලකුණු 1/2 x 2 ලකුණු 01)

- (ආ) මූල්‍ය පැටළු

- ❖ වෙළෙඳපොල තරඟකාරීත්වයට මුහුණ දීමට නොහැකි වීම.
- ❖ කළමනාකරණයේ දුර්වලතා.
- ❖ ව්‍යවස්ථාපිතව හැකියා අඩු වීම.
- ❖ යටිතල සහස්තම් ප්‍රමාණවත් නොවීම.
- ❖ නව තාක්ෂණික දැනුම අඩුකම හා නව තාක්ෂණය යොදා නොගැනීම.

(ලකුණු 1/2 x 4 ලකුණු 02)

- (iv) ❖ විවෘත බැංකුකරණය (Open Banking)
❖ ඩලාකුට සරිතණක සාම්පත (Cloud Computing)
❖ ඉලෙක්ට්‍රොනික පිරිසිම සහ සකසාපනය
❖ අග්‍රසාමික විද්‍යුත් මුදල් (Crypto Currency)
❖ විසිරි ලෙජර තාක්ෂණය (Distribute ledger)
❖ කෘතිම බුද්ධිය - Artificial Interligence

(ලකුණු 2 x 2 ලකුණු 04)

- (v) (අ) ❖ භාවිතයට කුසුදු මුදල් නෝට්ටු සංස්කරණයෙන් ඉවත් කරමින් රට තුළ ගුණාත්මක තත්වයේ ව්‍යවහාර මුදල් නෝට්ටු භාවිතයට පුරු කිරීම. මෙහි අරමුණ වේ,

(ලකුණු 02)

- (ආ) ❖ සංගම් පසුවීමේ - Mobile wallets

- ❖ විද්‍යුත් පසුවීමේ - E wallets
- ❖ පෙරගෙවීම් කාඩ්පත් - pre-paid card
- ❖ අත්පලයා මගින් සිදුකරන ගෙවීම් - Wrist band payment
- ❖ ස්පර්ශයකින් තොර ව ක්‍රියාත්මක කරන කාඩ්පත් - Contactless card

- (අ) ❖ අවදාවම් ප්‍රරෝකතනය කළ හැකි වීම

- ❖ අභාගතයේ පිළි විය හැකි අවධානම් මූල්‍යමය වශයෙන් තක්සේරු කළ හැකි වීම
- ❖ අවදානම්වලින් තොරවිය යුතු වීම
- ❖ සම්මන්ත්‍රවලින් නොරහීය යුතු වීම
- ❖ සකසාපනය කළ හැකි වීම.

(ලකුණු 1 x 2 ලකුණු 02)

- ❖ ව්‍යාපාරය ගිනි ගැනීම.
- ❖ ණයාගාරයේ උවදුරු
- ❖ ව්‍යාපාරයේ පාඩු ලැබීම
- ❖ ව්‍යාපාරයේ දේපලවලට පිදු විය හැකි හානි

(ලකුණු 1/2 x 4 ලකුණු 02)

(ii) (අ) වත්දි ලබාගත නොහැක

(ලකුණු 1/2)

මෙයට හේතුවන්නේ රක්ෂණ මර්දුවෙන් කැරලි කෙරුණු සම්බන්ධයෙන් පවත්නා අවදානම් ගිනි රක්ෂණ මර්දුව මගින් ආවරණය නොවීමයි. එනම් ආයතනයේ හේතුව යන මූලධර්මය මෙයට බලපාන බවයි.

(ලකුණු 1 1/2)

(ආ) මෙවැනි අවස්ථාවකින් ආවරණය පලක ගැනීමට කම් මුහුට අමතර වාරික මුදලක් ගෙවා ගිනි රක්ෂණ මර්දුව දීර්ඝ කර පහත අවදානම් ආවරණය කර ගැනීමට හැකියාව තිබුණි.

(ලකුණු 1 1/2)

උදා- කැරලිකෙරුන්

- පිපිවීම හානි
- විදුලිමය ආපදා හානි
- භූමිකම්පා/ සුනාමි ආදිය

(ලකුණු 1 x 1/2 ලකුණු 1/2)


(iii) ව්‍යාපාරිකයාට

- ❖ වෙළෙඳ ගනුදෙනුවල දී අදාළ පාර්ශව සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා
- ❖ සේව්‍ය සේවික සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා
- ❖ මානව හා භෞතික සම්පත් කළමනාකරණය කිරීම සඳහා
- ❖ අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා

සමාජයට

- ❖ සමාජික වශයෙන් අදහස් හා පණිවිඩ හුවමාරු කර ගැනීම සඳහා
- ❖ ජාත්‍යන්තර වශයෙන් පිදු වන පිදුම් පිළිබඳ ව කණ්ඩායම් ව දැන ගැනීම සඳහා
- ❖ අධ්‍යාපනික කටයුතු සඳහා අවශ්‍ය කොරකුරු ලබා ගැනීම සඳහා
- ❖ කාක්ෂිතයේ දියුණුවක් සමඟ ඇති වන නව අවස්ථා ගැනීම දැන ගැනීම සඳහා
- ❖ දේශීය හා විදේශීය වශයෙන් සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා

(ලකුණු 02)



(iv)

මාර්ගය	මාධ්‍ය	මෙලය	පර්යන්තය
මහා මාර්ග	කරුණ / ඔපිපිකල්	මිනිස් ශ්‍රමය, විසල්	වස් කැටිකුම්පල
දුම්රිය මාර්ග	දුම්රිය ඛණ්ඩ	ගල් අඟුරු, විදුලිය, විසල්	දුම්රිය කැටිකුම්පල
ගුවන් මාර්ග	ගුවන් යානා, ගුවන් තොටුපොත්	පෙට්‍රල්	ගුවන් තොටුපොල
ජල මාර්ග	නැව්, බෝට්ටු, ඕරු	බුළුගා, විසල්, මිනිස් ශ්‍රමය	වරාය, තොටුපොල

(මූලිකම සඳහා නිදසුන් එක බැගින් දක්වා ඇත්තම් ලකුණු 04යි.)
(මූලිකම පමණක් නම් ලකුණු 01යි.)
(විෂය පරිදි ලකුණු ලබා දෙන්න.)

(v) (අ) මගින් හා ප්‍රවාහන සේවා පටයන්හි මුහුණ දෙන අපහසුතා අවම කර ගැනීම සඳහා බහුවිධ ප්‍රවාහන මාධ්‍යවල භාවිතය කළ හැකි වටිනාකම් නැවත නැවත අලුත් කිරීමට ඉඩ ලබා දෙන ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍රයට පොදු කිරීම මගින් ක්‍රියාත්මක කරන කාඩ්පත, පසු ගෙවීමේ කාඩ්පත වේ.(Touch choul card)

(ලකුණු 02)

(ආ) ජව්‍යාභාවික සම්පත් බෙදී යාමේ විෂමතාවය

- ❖ සාපේක්ෂ පිරිවැය වාසිය
- ❖ සමහර නිෂ්පාදන සම්පත්ධායෙන් ඒකාධිකාරයක් තිබීම
- ❖ භාණ්ඩ ප්‍රවර්ධනය
- ❖ වෙළෙඳ මාධ්‍ය අවම වීම

(ලකුණු 1/2 x 4 ලකුණු 02)

II - කොටස

- (5) I.(අ) ❖ ගොවිතැනිල්ලේ පිරිසක හැලැක්ම හා ගොවිතැනිල්ල තුළ වලංගු කිරීමේ ඉඩකඩ
- ❖ ද්‍රව්‍ය භාවිතයේ වේගවත් බව හා ගව්බාව තුළ කලාප වෙන් කිරීමේ අවශ්‍යතාව
 - ❖ ප්‍රධාන සම්මන්ත්‍රණවල ආසන්න බව
 - ❖ ද්‍රව්‍ය එකා මෙකා කිරීමේ හැකියාව
 - ❖ ගව්බා කරන ද්‍රව්‍යයේ ස්වභාවය
 - ❖ පිරිවැට

(ලකුණු 1 x 2 ලකුණු 02)

- (ආ) ❖ ලෝකවිල්ල
- ❖ පැලටි පැස්ස්
 - ❖ භාණ්ඩ එකා මෙකා කිරීමේ පටි
 - ❖ ලෝකවිල්ලට වූත්

(ලකුණු 1 x 2 ලකුණු 02)

II.(අ) පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා සපුරාලීම කනටුරු කිරීමේ අරමුණින් භාණ්ඩ, පේටා හා අදාළ තොරතුරු ඉදිරියට හා පසු පසට ගලායා, ඒවායේ ආරම්භක අවස්ථාවේ සිට පරිණාමය අවස්ථාව දක්වා කාර්යක්ෂමතාව හා සම්පූර්ණතාව පැහැදිලි කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියයි.

(ලකුණු 02)

- (ආ) ❖ නිවැරදි නිෂ්පාදිත, නිවැරදි ප්‍රමාණයෙන්, නිවැරදි වේලාවට, නිවැරදි ස්ථානයේදී, නිවැරදි මිලට, හොඳ තත්ත්වයෙන්, නිවැරදි පාරිභෝගිකයාට සැපයීමට ප්‍රවාහන හා සැපයුම් පේටා අවශ්‍ය වේ.
- ❖ කොහ පාලනය, නිෂ්පාදන සැලසුම්කරණය ද්‍රව්‍ය මිලදී ගැනීම, ප්‍රවාහනය, ගව්බාකරණය ආදී කාර්යයන් විධිමත්ව සිදුකිරීමට ප්‍රවාහනය හා සැපයුම් පේටා අවශ්‍ය වේ. (ගුරු අක්ෂර 207 පිටුව බලන්න)

(ලකුණු 1 x 2 ලකුණු 02)

III.(අ) ❖ අන්තර්ජාලය මගින් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් සම්මුඛව වීම.

- ❖ වෙළෙඳ ගනුදෙනුව සංවිධානය කර ගැනීම.
- ❖ භාණ්ඩ විකිණීමේ හා මිලට ගැනීමේ කටයුතු සිදුවීම.
- ❖ ගනුදෙනුවට අදාළ කටයුතු පියවීම.

(ලකුණු 1/2 x 4 ලකුණු 02)

(ආ) ණයවර පිළිය

ආනයනකරුගේ ඉල්ලීම මත, ආනයනකරු වෙනුවෙන් ඔහුගේ බැංකුව විසින් අපනයනකරුගේ බැංකුව වෙත ආනයනික භාණ්ඩ සඳහා මුදල් මෙවීම කනටුරු කිරීම සඳහා නිකුත් කරන ලියවිල්ලයි.

(ලකුණු 01)

අපනයන සංවිධානකරය

අපනයනකරු අපනයනය කිරීමට අපේක්ෂා කරන භාණ්ඩ පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් කර අපනයනකරු විසින් අපනයන රටේ රේගුව වෙත ඉදිරිපත් කරන ලියවිල්ලයි.

(ලකුණු 01)

IV.(අ) ❖ පේටා අපනයන කළහැකිවීම.

- ❖ සිංගප්පූරුවේ ආයෝජන ආකර්ෂණය කරගත හැකිවීම.
- ❖ දෙරට අතර විද්‍යුත් වාණිජ්‍ය කටයුතු ප්‍රසාරණය වීම.
- ❖ සරණාගතත්වය තුළින් ප්‍රතිලාභ ලැබිය හැකිවීම.

(ලකුණු 1 x 2 ලකුණු 02)

(ආ) 1. ජාත්‍යන්තර සංවිධාන

විදේශ වෙළෙඳාමට එරෙහි වන තීරු බදු, විනිමය පාලන නීතිරීති රේගු නීතිරීති වැනි විවිධ බාධා අවම කර ගැනීමට පිහිටුවා ගෙන ඇති සංවිධාන ජාත්‍යන්තර සංවිධාන ලෙස හැඳින්වේ.

(ලකුණු 01)

2. නිදසුන් :- ලෝක වෙළෙඳ සංවිධානය (WIO)

- | | |
|--------------------------|----------|
| සාර්ත් සංවිධානය | - SAARC |
| ආසියාතික සංවර්ධන බැංකුව | - ADB |
| ලෝක බැංකුව | - (IBRD) |
| ජාත්‍යන්තර මූල්‍ය අරමුදල | - IMF |

(ලකුණු 1/2 x 4 ලකුණු 01)

V.(අ) කළමනාකරණය යනු :-

ගතික ව්‍යාපාර පරිපාලන ක්‍රම සංවිධානයක ප්‍රකාශන පරමාර්ථ හා අරමුණ සඳහා සංවිධානය සතු සම්පත් කාර්යක්ෂමතාවෙන්, සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා සාලනය ඇතුළත් ඵලදායී ක්‍රියාවලියයි. (ලකුණු 02)

(ආ) * ගතික ව්‍යාපාර පරිපාලන

- * ආනයන / සංවිධානය
- * පරමාර්ථ හා අරමුණු
- * සඵලදායකත්වය
- * කාර්යක්ෂමතාවය
- * ඵලදායකත්වය
- * ක්‍රියාවලිය

(ලකුණු 1/2 x 4 ලකුණු 02)

(6) I.(අ) අත්කර පුද්ගල කුමනාව
 ණායකුරු කුමනාව
 සිරණ කුමනාව


(ලකුණු 1 x 2 ලකුණු 02)

2. * පිළුන්ගේ ගතික පත්‍ර අත්පත් කිරීම.

* ගෞරව ප්‍රදානෝත්සවයක දී අමුත්තන් පිළිගැනීම.

(ලකුණු 1 x 2 ලකුණු 02)

II.(අ) කළමනාකරණ මට්ටම



(කළමනාකරණ මට්ටම්වලට ලකුණු 1යි. ප්‍රගුණ කල සුතු කුසලතාවලට ලකුණු 12.)

(ආ) අණකිරීමේ දාමය යනු සංවිධානයේ ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණය තෙක් නොපැවැති අධිකාරී මාර්ගය වන අතර, අණකිරීමේ ඒකීයතාවය යනු එක් සේවකයෙකු එක් පුනර්ක්ෂකවිරයෙකුට පමණක් වගකිව යුතු ය යන්නයි. (ලකුණු 02)

III. (අ) නායකත්වය, අභිප්‍රේරණය, සන්නිවේදනය

නායකත්වය

(ලකුණු 01)

සංවිධානයක පරමාර්ථ ඉටුකර ගැනීම පිණිස පුද්ගලයන්ගේ හෝ කණ්ඩායමක හෝ වර්ගයක කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව නායකත්වයයි.

අභිප්‍රේරණය

නිශ්චිත ඉලක්ක ලඟ කර ගැනීම සඳහා සේවකයන් උද්දීපනය කිරීමේ ක්‍රියාවලියයි.

සන්නිවේදනය

පාර්ශ්ව දෙකක් හෝ වැඩි ගණනක් අතර තේරුම් ගතහැකි ආකාරයට ණායකුරු හුවමාරු කර ගැනීමයි.

(ලකුණු 1 x 1 ලකුණු 01)

(ආ) * ප්‍රමිති ස්ථාපිත කිරීම.

- * කාර්යඵල මැනීම.
- * වලනය සඳහා ගැනීම.
- * ප්‍රතික්ෂේප ක්‍රියාමාර්ග ගැනීම.

(ලකුණු 1 x 2 ලකුණු 02)

IV.(අ) ❖ නිෂ්පාදන ඉංජිනේරුකරණය

- ❖ නිෂ්පාදන සැලසුම්කරණය
- ❖ ද්‍රව්‍ය මිලදී ගැනීම
- ❖ නිෂ්පාදන මාලනය
- ❖ පර්යේෂණ හා සංවර්ධනය

(ලකුණු 1/2 x 4 ලකුණු 02)

(ආ) ❖ නිෂ්පාදිත ස්වභාවය

- ❖ වේගවත් සොයා ගැනීම්
- ❖ යොදා ගන්නා තාක්ෂණය හා අවශ්‍ය උපකරණ
- ❖ දැනිය යුතු පිරිවැය
- ❖ මිලදී ගැනීමේ රටාව
- ❖ සම්පත් ලබා ගැනීමේ සහසුඵ

(ලකුණු 1/2 x 4 ලකුණු 02)

V.(අ) ❖ ද්‍රව්‍ය අවශ්‍යතාව මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට දැනුම්දීම.

- ❖ සැලසුම්කරුවෙකු සොයා ගැනීම.
- ❖ ඇණවුම් කිරීම.
- ❖ තාක්ෂණ ලැබීම.
- ❖ මුදල් ගෙවීම.

(පියවර සියල්ලම ඇත්නම් ලකුණු 4යි.
පියවර 4ක් හෝ 3ක් නම් ලකුණු 3 යි.
පියවර 2 නම් ලකුණු 2 යි.
පියවර 1 නම් ලකුණු 1 යි.)

(7) I.(අ) ❖ සේවක පුහුණු කිරීම.

- ❖ උපස්ථිති ලබාදීම.
 - ❖ රැකියා පුරුද්දකට ඇති කිරීම.
 - ❖ සේවක වැඩ පරිසරයක් ඇති කිරීම.
- (13 ඉරි අත්පොත 46 පිටුව බලන්න.)

(ලකුණු 1/2 x 4 ලකුණු 02)

(ආ) ගිණකරු

- ❖ මහා පරිමාණ ආර්ථික පරිශීලක නියා පිරිවැය අවුරීම.
- ❖ සේවක සංඛ්‍යාව අවුරීම.
- ❖ නවීන තාක්ෂණය සහසුඵවත් යොදා ගත හැකිවීම.

(ලකුණු 1 x 1 ලකුණු 01)

අවිනිකර දුෂ්කරතා

- ❖ මූල්‍ය දුෂ්කරතා ඇතිවීම.
- ❖ නවීකරණය අපහසු වීම.
- ❖ වේගවත් සොයා ගැනීම් අවදානම්කර මුහුණදීම.

(ලකුණු 1 x 1 ලකුණු 01)

II. ❖ ක්‍රියාවලි පිරිසක

- ❖ නිෂ්පාදිත පිරිසක
- ❖ කුඩා පිරිසක
- ❖ ස්ථාවර ස්ථානික පිරිසක

(ලකුණු 1/2 x 4 ලකුණු 02)

III.(අ) ❖ නිෂ්පාදන හා අලෙවි කටයුතු අඛණ්ඩව සම්බන්ධතාවයක් සාමග.

- ❖ උපත හෝ අතිරික්ත කොට පවත්වා ගැනීමෙන් සිදුවන විදේශ අවම කර ගැනීම.
- ❖ යන්ත්‍ර සුභු හා ප්‍රමාද ආදී සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම.
- ❖ අනපේක්ෂිත ඉල්ලුම් තත්ත්වයකට සාර්ථකව මුහුණදීම.

(ලකුණු 1 x 2 ලකුණු 02)

(ආ) ❖ යළි ඇණවුම් වට්ටම්

- ❖ අවම කොට වට්ටම්
- ❖ උපරිම කොට වට්ටම්

(ලකුණු 1 x 2 ලකුණු 02)

IV.(අ)1. සම්පත් වෙළෙඳපොළ

2. නිෂ්පාදන වෙළෙඳපොළ
3. රජයේ වෙළෙඳපොළ
4. පාරිභෝගික වෙළෙඳපොළ
5. අන්තර්ජාතික වෙළෙඳපොළ

(ලකුණු 1 x 2 ලකුණු 02)

(ආ)1. සැපයුම් දාමය - Supply Chain

ගනුදෙනුකරුවන් අවශ්‍යතා සැපයීමට නිෂ්පාදිතයන් නිර්මාණය කිරීමට අවශ්‍ය යම්කල සහයුකම් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇණවුම් කිරීමේ සිට අවසන් පාරිභෝගිකයා අතට පත් කිරීම හා ඉන් පසුවත් දායක වන්නා වූ සියළුම ප්‍රවාහන, කටයුතු සැපයුම්දාම ලෙස හැඳින්වේ.

(ලකුණු 01)

2. ගනුදෙනුකරු

තරඟව දෙකක් හෝ තිහයක් අතර ව්‍යාපෘති වෙළෙඳාම් වීම ගනුදෙනුවක් වේ. සුවිශාලත්ව ඇති වූ බවට ගනුදෙනුව සාක්ෂිපති.

(ලකුණු 01)

V. ❖ නිෂ්පාදන සංකල්පය

- ❖ නිෂ්පාදිත සංකල්පය
- ❖ විකුණුම් සංකල්පය
- ❖ අලෙවිකරණ සංකල්පය
- ❖ ගනුදෙනුකරු සංකල්පය
- ❖ සංකල්පවාදී අලෙවිකරණ සංකල්පය

(6 ම ඇත්නම් ලකුණු 4යි.
5 හෝ 4ක් ඇත්නම් ලකුණු 3යි.
3 නම් ලකුණු 2යි.
2 නම් ලකුණු 1යි.
1 නම් ලකුණු හැක.)

(8) I.(අ) ❖ කාලවිච්ඡේදයට අදාළ ද්‍රව්‍ය පරිභෝජනය

- ❖ යළි ඇණවුම් කාලය
- ❖ යළි ඇණවුම් ප්‍රමාණය

(ලකුණු 02)

(ආ) සමච්ඡේද ලක්ෂයේ ඒකක සංඛ්‍යාව = $\frac{\text{මූලස්ථවර පිරිවැය}}{\text{ඒකකයක දායකය}}$

$$EOQ = \sqrt{\frac{2DCO}{PCS}}$$

(ලකුණු 1 x 2 ලකුණු 02)

II. පොරොන්දු කාලය

ද්‍රව්‍ය ඇණවුම්කල අවස්ථාවේ සිට එම ද්‍රව්‍ය ගබඩාවට ලැබීම තෙක් ගතවන කාලය යළි ඇණවුම් කාලය/ පොරොන්දු කාලය ලෙස හැඳින්වේ.

ප්‍රශස්ථ පොරොන්දු

උපත හෝ අතිරික්ත කොට ඇති නොවන ආකාරයට අවම පිරිවැයක් යටතේ රඳවා තබා ගන්නා කොට ප්‍රමාණය ප්‍රශස්ත කොට වේ.

(ලකුණු 1 x 2 ලකුණු 02)

III. (අ) තත්ව නව

- ඉතාම දෝෂ
- තත්ත්ව ආරක්ෂණය
- ඉණක්ව ප්‍රමිතිය
- සංඛ්‍යාතාමය ක්‍රියාවලි පාලනය

(ලකුණු 1/2 x 4 ලකුණු 02)

(ආ) මනා ක්‍රියාකාරීත්වය

- කල්පැවැත්ම
- විශ්වාසවන්තතා
- ප්‍රමිතියට අනුකූල වීම
- උචිත බව
- ආරක්ෂිත බව

(ලකුණු 1/2 x 4 ලකුණු 02)

IV. (අ) ඵලදායීතාවය යනු නිෂ්පාදිත කාල පිමාවක් තුළ ආයතනයක යෙදවුම් හා නිමවුම් අතර පවතින අනුපාතික සම්බන්ධතාවය ඵලදායීබව වේ.

$$\text{ඵලදායීතාවය} = \frac{\text{නිමවුම}}{\text{යෙදවුම්}}$$

(ලකුණු 02)

- (ආ) ❖ ව්‍යාපාරයේ සම්පත් බෙදාගැනීම පිළිබඳව සිරණ ගැනීමට
 ❖ ව්‍යාපාරයේ පුළුල් කිරීම පිළිබඳ සිරණ ගැනීමට
 ❖ පෙළ සමාන ආයතන සමග ඵලදායීත්වයට සන්සන්දනය කිරීමට
 ❖ ව්‍යාපාර ආයතනයේ ප්‍රගතිය අවබෝධ කර ගැනීමට

(ලකුණු 1 x 2 ලකුණු 02)

V. ව්‍යාපාරිකයාට

- ❖ ගනුදෙනුකරුවන්ට නිර්මාණය කර ගැනීමට හා ඔවුන් රඳවා ගැනීමට.
 ❖ ආයතනයේ සාර්ථකත්වය අත්පත් කර ගැනීමට හා රඳවා ගැනීමට,
 ❖ ලාභ ලැබීම අඛණ්ඩව පවත්වා ගෙන යාමට
 ❖ අයිතිකරුවන්ගේ හා සේවකයන්ගේ කාප්පික වර්ධනය
 ❖ කර්මාන්තවලට සාර්ථකව මුහුණදීමට
 ❖ වෙළෙඳපොළ කොටස පුළුල් කර ගැනීමට

(ලකුණු 1 x 2 ලකුණු 02)

කාර්යයන්

- ❖ නිෂ්පාදන විවිධාංගීකරණය ඇතිවීම
 ❖ නිෂ්පාදන පුළුල් වීම
 ❖ සේවා නියුක්තිය ඉහළ යාම

(ලකුණු 1 x 2 ලකුණු 02)